

ගෘහස්ථ්‍ර ප්‍රවණ්ඩත්වය පවුල් විසංවිධානත්වය කෙරෙහි
බලපාන ආකාරය පිළිබඳ සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක්
(මිපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මිපනායක
ප්‍රදේශය ඇසුරින්)

Faculty of Social
Sciences
University of Kelaniya
Sri Lanka

ඒම්. ඒ. එස්.එම්. ආරච්චි¹
අනුෂා එදිරිසිංහ²



සංක්ෂේපය

සමාජයේ පවත්නා සංස්ථා අතුරින් පවුල් සංස්ථාව කුඩා ම සංස්ථාව වේ. පවුල් සංස්ථාව තුළ ආරවුල් ඇති වේ. එය ගෘහස්ථ්‍ර ප්‍රවණ්ඩත්වය වශයෙන් සැලකේ. ගෘහස්ථ්‍ර ප්‍රවණ්ඩත්වය කාන්තාව හා පුරුෂයා යන දෙදෙනාට ම සිදු වේ. එය අවසානයේ දී දික්කසාදය දක්වා දිව යයි. පවුල් ආරවුල් සිදු විමෙදි එය දරුවන්ට ද බලපානු ලබයි. විශේෂයෙන්ම එය දරුවන්ගේ අධ්‍යාපනයට හා සමාජානුයෝගනයට බලපායි. ගෘහස්ථ්‍ර ප්‍රවණ්ඩත්වය සිදු විමෙදි වැඩි වශයෙන් කාන්තාවන්ට එරෙහිව සිදු වේ. ගෘහස්ථ්‍ර ප්‍රවණ්ඩත්වය පවුල් විසංවිධානත්වය කෙරෙහි බලපාන ආකාරය විමසා බැලීමේ දී පවුල් දෙදරායාම, ආරක්ෂා ප්‍රාග්ධන ඇති විම, දරුවන්ගේ අනාගතයට බලපැමි කිරීම, ගාරීරික හානි, මානසික හානි සිදු විම, දික්කසාදය කෙරෙහි යොමු විම ආද ගැටුපු ඇති වේ. මේ සඳහා නෙතික විසඳුම් ඇති අතර එම විසඳුම්වල දුරවලතා ද ඇත. මෙම පර්යේෂණයේ ගැටුපුව වන්නේ ගෘහස්ථ්‍ර ප්‍රවණ්ඩත්වය පවුල් විසංවිධානත්වය කෙරෙහි බලපාන ආකාරය කෙබඳ යන්නයි? අධ්‍යයන ප්‍රදේශය ලෙසට මිපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මිපනායක ප්‍රදේශය යොදා ගන්නා ලදී. මෙහි ප්‍රධාන අරමුණ වශයෙන් ගෘහස්ථ්‍ර ප්‍රවණ්ඩත්වය පවුල් විසංවිධානත්වය කෙරෙහි බලපාන ආකාරය විමසා බැලීමත් උප අරමුණු වශයෙන් ගෘහස්ථ්‍ර ප්‍රවණ්ඩත්වය ස්ථිරය හා පුරුෂයා කෙරෙහි බලපාන ආකාරය විමසා බැලීම, ගෘහස්ථ්‍ර ප්‍රවණ්ඩත්වයේ ස්වභාවය විමසා බැලීම, ගෘහස්ථ්‍ර ප්‍රවණ්ඩත්වයට බලපාන හේතු සාධක විමසා බැලීම. ගෘහස්ථ්‍ර ප්‍රවණ්ඩත්වය දරුවන් කෙරෙහි බලපාන ආකාරය විමසා බැලීම වේ. මෙහි දී නියදිය වශයෙන් මිපනායක ප්‍රදේශය තුළින් අහමු වශයෙන් පවුල් 50ක් යොදා ගෙන ඇති. මෙම අධ්‍යයනය සඳහා ප්‍රාග්ධනක හා ද්විතීයික දත්ත යොදා ගනු ලැබේය. මෙහි දත්ත රස් කිරීමේ දිල්ප කුමය වශයෙන් ප්‍රාග්ධනවලිය යොදා ගන්නා ලදී. මෙම අධ්‍යයනය මගින් ගෘහස්ථ්‍ර ප්‍රවණ්ඩත්වය වැඩි වශයෙන් කාන්තාවන්ට සිදු විමක් දක්නට ලැබුණි. එය දරුවන්ගේ සමාජානුයෝගනයට මෙන් ම අධ්‍යාපන කටයුතුවලට ද බලපැමි කර ඇති. එහිදී වැඩි වශයෙන් ප්‍රවණ්ඩත්වයට ලක් වී ඇති ස්වභාවය වන්නේ කායික හා මානසික ප්‍රවණ්ඩත්වයයි. එහිදී බොහෝ දෙනෙක් තම පවුල් මෙන්ම දරුවන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් එම ප්‍රවණ්ඩත්වය ඉවසා සිටියි. ගෘහස්ථ්‍ර ප්‍රවණ්ඩත්වයට ලක් වන අයගේ ආක්ල්ප විමසා බලන කළ පෙනී යන්නේ පිටු දැකිය යුතුතක් බවයි. මෙහි දී පොලිසියට වාර්තා කර ඇති ප්‍රමාණය හා උපදේශන සේවා වලට යොමු වී ඇති ප්‍රමාණය ඉතාමත් අඩුය. මෙහි දී නිගමන වශයෙන් කිව හැකි වන්නේ පුරුෂයා ප්‍රවණ්ඩත්වයට ලක් වුව ද වාර්තා විමෙදි එය ඉතා සුළු වශයෙන් වාර්තා වී ඇති බවයි. එහිදී දෙදෙනාගේ ම අවබෝධයක් නොමැති ක්මින් ගැටුම් ඇති වී එය ප්‍රවණ්ඩත්වයක් කර යොමු විමක් දක්නට ලැබුණි. එය දරුවන්ගේ මානසික මට්ටම කුඩා වැටීම උදෙසා ද ඉවහල් වී ඇති. ගෘහස්ථ්‍ර ප්‍රවණ්ඩත්වය කුමන සමාජ තළයක වූවද ඇති විය හැකිය. එයට විවිධ හේතු සාධක බලපානු ලැබේ. මේ සඳහා අත්‍යවශ්‍ය කාරණයක් ලෙසට යෝජනා කරන ලබන්නේ උපදේශන සේවා තව දුරටත් පුළුල් කිරීයි. එමගින් පවුල් ආරවුල් බොහෝ දුරට සම්පූර්ණ පත් කර ගත හැකිය.

ප්‍රමුඛ පද : ගෘහස්ථ්‍ර ප්‍රවණ්ඩත්වය, විසංවිධානත්වය, පවුල් සංස්ථාව

සමාජ විද්‍යාව, සමාජ විද්‍යා අධ්‍යයන අංශය, කැලමෙය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව,
piumisanjeewanim@gmail.com

ආචාර්ය, සමාජ විද්‍යා අධ්‍යයන අංශය, කැලමෙය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව,